



රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය
அரசாங்க நிர்வாக மற்றும் முகாமைத்துவ அமைச்சு
Ministry of Public Administration and Management
 නිදහස් වතුරලය, කොළඹ 07, ශ්‍රී ලංකා. சுதந்திரச் சதுக்கம் கொழும்பு 07 இலங்கை.
 Independence Square, Colombo 07, Sri Lanka.
 Website : www.pubad.gov.lk

දුරකතන
 தொலைபேசி: (94) 011-2696211-13
 Telephone

ෆැක්ස්
 தொலைநகல் (94) 011-2695279
 Fax

ඊ-මේල්
 மின்னஞ்சல் secretary@pubad.gov.lk
 E-mail

මගේ අංකය }
 எனது இல }
 My No }

ඔබේ අංකය }
 உமது இல }
 Your No }

දිනය }
 திகதி: } 2016.03.03
 Date }

දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කටයුතු කරන්න
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

පසුගිය රජය මගින් දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති හෙයින් ඒ අනුව වගකිව යුත්තන් නොපමාව කටයුතු කරන්න යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේය. දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට සහන සැලසීමට පත්කල අමාත්‍යාංශ අනුකමිටු නිලධාරීන් අමතා අමාත්‍යවරයා මේ බව කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, තම රාජකාරී වලට අමතරව දේශපාලන පලිගැනීම් කමිටුවල කටයුතු කල නිලධාරීන්ට ස්තූතියි කලේය. දේශපාලන පලිගැනීම් වලට ලක්වූ අයට සහන සැලසීමට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටු පත්කලා. එම කමිටු වල නිරීක්ෂණ හා නිර්දේශ අප අමාත්‍යාංශයට ලැබීමෙන් පසුව ඒවා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කලා. එහෙත් අමාත්‍යාංශ නවයක අනුකමිටු තම නිරීක්ෂනයන් මෙතෙක් ඉදිරිපත් කලේ නැ. ඒ නිලධාරීන් තමන්ගේ රාජකාරිය හිතාමතා හෝ පැහැර හැර තිබෙනවා. එහෙම නැතිනම් ඒක ඒ අයගේ දුර්වලකමක්. අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද කාර්ය ක්‍රියාත්මක කිරීම රජයේ නිලධාරීන්ගේ වගකීමක්.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලැබූන සෙසු අමාත්‍යාංශ වල නිරීක්ෂණ වාර්තා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කලා. අමාත්‍ය මණ්ඩලය දීර්ඝ වශයෙන් ඒ ගැන සාකච්ඡා කලා. අගමැතිතුමාගේ නිර්දේශයන් ද පිලිගත්තා. එම නිර්දේශයන් අනුමත කල අමාත්‍ය මණ්ඩල අනුමැතිය තමුන්නාන්සේලාට ලැබෙන්න සලස්සනවා. එම නිර්දේශයන් නොපමාව ක්‍රියාත්මක කිරීම රජයේ නිලධාරීන්ගේ වගකීමක් යැයි ද අමාත්‍යවරයා අවසාන වශයෙන් ප්‍රකාශ කලේය. දේශපාලන පලිගැනීම් පිළිබඳ ටෙසවිම සඳහා පත් කල කමිටුවට ලැබී තිබූ පැමිනිලි ප්‍රමානය 31666කි. මෙයින් වැඩිම පැමිනිලි ප්‍රමානයක් ලැබී තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වන අතර ඒය පැමිනිලා 13947කි. මෙයට අමතරව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් පැමිනිලි 2684 ද පුනරුත්ථාපන හා හින්දු කටයුතු අමාත්‍යාංශයෙන් පැමිනිලි 4850 ද මෙම කමිටුවට ලැබී තිබිනි. මෙම හමු වේදී අනුමත අමාත්‍යාංශ වල නිලධාරීන්ගේ මන්දගාමී ක්‍රියා පටිපාටිය අමාත්‍යවරයා දැඩි ලෙස විවේචනය කල අතර ජනතාව වෙනුවෙන් සේවය කිරීමේදී කාර්යක්ෂමව සේවය ඉටුකිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා ද අතිරේක ලේකම් අබේගුණරත්න මහත්මිය ද අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන්ගෙන් සැදුම් ලත් දේශපාලන පලිගැනීම් කමිටු වල සාමාජිකයින් ද සහභාගී වූහ.

ඩී.එම්. ගුණසේකර බණ්ඩාර
 සහකාර අධ්‍යක්ෂ - මාධ්‍ය